

1. 2	11. 4	21. 4	31. 4	41. 2
2. 3	12. 3	22. 2	32. 2	42. 3
3. 4	13. 1	23. 2	33. 2	43. 5
4. 4	14. 3	24. 2	34. 1	44. 1
5. 5	15. 1	25. 3	35. 2	45. 5
6. 4	16. 4	26. 4	36. 3	46. 3
7. 5	17. 1	27. 3	37. 4	47. 3
8. 1	18. 3	28. 5	38. 1	48. 2
9. 3	19. 2	29. 4	39. 2	49. 1
10. 5	20. 1	30. 3	40. 1	50. 1

ලේඛන දීමේ පටිපාටිය - භෞතික විද්‍යාව II  
A කොටස- ව්‍යුහගත රට්තා  
ප්‍රයා නොරච් ම පිළිනුරු මෙම පූරුෂය ම සපයන්න.  
(ඉරුත්වන න්‍යුත්‍ය,  $g = 10 \text{ N kg}^{-1}$ )

1. සුරුණ මුලුදරමය හාවිත කරන පරික්ෂණය සිදු කිරීම මගින්, අනුමතන් හැඳයක් සහිත යොත්සෑය 60 g යුතුණුයේ ඇති ගේ කැබැල්ලු යොත්සෑය  $M$  සෙවීමට ඔබට පවතා ඇත. පරික්ෂණය සිදු කිරීම සඳහා ඔබට පහත සඳහන් අයිතිම පමණක් යෙයා ඇත.

- $m (= 50 \text{ g})$  යොත්සෑය ඇති පඩියක්
- මිටර කොර්යුවක්
- පිහිදාරයක් සහ පුදු ලි කුට්ටියක්
- තුළු කැබැලි




- (a) මෙම පරික්ෂණයේ පළමු පියවර ලෙස, පිහිදාරය මත මිටර කොර්යුව සංතුලනය කිරීමට ඔබට පවතා ඇත. මෙම පියවරෙහි අරමුණ කුමක් ද?

මිටර කොර්යුවේ ගුරුත්ව කේත්දය /සොත්සිය කේත්දය පිහිටි තැන  
සොයා ගැනීමට/ලකුණු කිරීමට නෝ

මිටර කොර්යුවේ සොත්සිය /බර/සුරුණ ගණනය කිරීම් වලදී මගහරවා ගැනීමට .....(01)

- (b) ඔබ පාඨාණයක් ගැනීමට මොහොතුකට පෙර, සංතුලන අවස්ථාව සඳහා සකසන ලද පරික්ෂණයෙන් අවශ්‍යම පිහිදාරයක් පහත පෙන්වා ඇති මෙසය මත අදින්න. සංතුලන ලක්ෂණය සිප් මතින ලද  $l_1$ , සහ  $l_2$  (පහා විශාල සංතුලන දිග  $l_1$  ලෙස ගන්න.) සංතුලන දිගවල් රුප දටහනෙන් තිබූරු එහි ලකුණු කරන්න. අයිතම නම් කරන්න.



$m$  සමඟ  $l_1$  සම්බන්ධ කිරීම සහ  $M$  සමඟ  $l_2$  සම්බන්ධ කර දිගවල් ලකුණු කිරීම... (01)

රුප සටහනෙන් ඉතිරි කොටස් සඳහා ..... (01)

(මෙම ලකුණ ලබාගැනීමට නම්, රුපසටහනේ පෙන්වා ඇති පරිදි සියලුම අයිතම සහ එවා පිහිටා ඇති සෑරාන සැහෙන තරම් දුරට පිළිගත හැකි රුපසටහනාක් විය යුතුය. නම් කිරීම අනිවාර්ය නොවේ.)

- (c) පද්ධතිය සංතුලනය එහි ඇති විට  $l_2$  සඳහා ප්‍රකාශනයක්  $m$ ,  $M$  සහ  $l_1$  ඇයුමෙන් ලියා දක්වන්න.

$$l_2 = \frac{m}{M} l_1 \quad [(b) \text{ } \text{රුපයෙහි නම් කිරීමට අනුව සුරුණ ගැනීමට] ..... (01)$$

( $m$  එහි අගය වෙනුවට 50 g හාවිත කර ඇත්තාම් ලකුණු නොමැති) මුද්‍රණ මෘදුකාංග ලිඛිත ආකෘති

ඩීලාංඡල විසාග දෙපාර්තමේන්තුව

(i) මෙම පරීක්ෂණයේදී එබැඳු යුතු යැයි සිහන්න.  $l_1$  සහ  $l_2$  සඳහා වෙනස් පාඨාංක ප්‍රගලුයක ඉ ලංකා ගැනීමේ දී යැම විට ම මිටර කෝදුවේ කුමන ස්ථානය ඔබ පිහිදාරය මත තබන්නේ ද?

මිටර කෝදුවේ ගුරුත්ව කේන්දුය/ස්කන්ද කේන්දුය මත හෝ

ඉහත (a) හි සඳහන් කළ ලක්ෂය මත ම හෝ

මිටර කෝදුව පමණක් සංතුලනය වන ලක්ෂය. ....(01)

(“සංතුලන ලක්ෂය මත” පමණක් යන්න සඳහා ලක්ෂණ නොමැත)


ඒ

C

1

(c)  $M$  ස්කන්දය සෙවීම සඳහා ඔබ විසින් (I) රුපයේ පෙන්වා ඇති ආකාරයේ ප්‍රස්ථාරයක් අදිනු ලැබුවේ යැයි සිහන්න.

$l_2 (\times 10^{-2} \text{ m})$



(f)

(i) මෙම පරීක්ෂණයේදී  $l_1$  සහ  $l_2$  හි කුඩා අයන් සඳහා පාඨාංක තොගන්හා ලෙස ඔබට පරිභා ඇත. මෙයට සේතුව කුමක් ද?

දිගෙහි මිනුම් වල භාගික දේශය/ප්‍රතිගත දේශය අවම කිරීමට හෝ  
කුඩා දුර මැනීම් විශාල භාගික දේශ/ප්‍රතිගත දේශ ඇතිකරයි......(01)

දිගෙහි මිනුම් වල දේශය අවම කිරීම


ඇති කරයේ වැනි සංඛ්‍යාත්මක තර්කයන් සඳහා ලක්ෂණ නොමැත

(“දිගෙහි මිනුම් වල දේශය අවම කිරීම” හෝ “විශාල දිගෙහි කුඩා භාගික දේශ ඇති කරයේ වැනි සංඛ්‍යාත්මක තර්කයන් සඳහා ලක්ෂණ නොමැත)



සිංහල වාසන්‍ය තීක්ෂණ පිළිබඳ

1. සිංහල වාසන්‍ය තීක්ෂණ පිළිබඳ ඔබ මූල්‍ය ප්‍රතිඵලිය සැපයා ඇති තීක්ෂණ පිළිබඳ ප්‍රශ්න නම් හේ. සිංහල වාසන්‍ය පිළිබඳ තීක්ෂණ ප්‍රශ්න නම් යුතු තීක්ෂණ පිළිබඳ ප්‍රශ්න නම් නො ඇති. සිංහල වාසන්‍ය පිළිබඳ තීක්ෂණ පිළිබඳ ප්‍රශ්න නම් නො ඇති. සිංහල වාසන්‍ය පිළිබඳ තීක්ෂණ පිළිබඳ ප්‍රශ්න නම් නො ඇති. සිංහල වාසන්‍ය පිළිබඳ තීක්ෂණ පිළිබඳ ප්‍රශ්න නම් නො ඇති.



(b)

භාවිත රාක්‍රමික පාන දුෂ්‍ය උග්‍රණ විවිධ ප්‍රශ්න සඳහා ප්‍රශ්න වාසන්‍ය පිළිබඳ ප්‍රශ්න නම් නො ඇති. මෙය උග්‍රණ ප්‍රශ්න වාසන්‍ය පිළිබඳ ප්‍රශ්න නම් නො ඇති. සිංහල වාසන්‍ය පිළිබඳ තීක්ෂණ පිළිබඳ ප්‍රශ්න නම් නො ඇති.

(c) (i) සිංහල වාසන්‍ය තීක්ෂණ පාන දුෂ්‍ය උග්‍රණ පිළිබඳ අදහා මෙම ප්‍රශ්න නම් නො ඇති නිවැරදි නම් නො ඇති.

1. භාවිත ප්‍රශ්න පිළිබඳ තීක්ෂණ පිළිබඳ ප්‍රශ්න නම්  
(විනිශ්ච්‍ය භාව්‍ය සහය, විනිශ්ච්‍ය වැනි කුඩා කාල පරාය)
2. භාවිත උග්‍රණ පිළිබඳ තීක්ෂණ පිළිබඳ ප්‍රශ්න නම්  
(පිළිබඳ දෙකාම නිවැරදි නම්)


III

Q  
Ans

(ii) උග්‍රණ පිළිබඳ පාන දුෂ්‍ය එක්‍රීමීය විශ්‍ය සහ විශ්‍ය පිළිබඳ ප්‍රශ්න නම් නො ඇති. විශ්‍ය සහ විශ්‍ය පිළිබඳ ප්‍රශ්න නම් නො ඇති නිවැරදි නම් නො ඇති. විශ්‍ය සහ විශ්‍ය පිළිබඳ ප්‍රශ්න නම් නො ඇති.

ජලය ම්‍යෙන්තය කිරීම/කැඳුවීම

(iii) නිවැරදි කිසිලා නියමිත පාන දුෂ්‍ය සහ විශ්‍ය පිළිබඳ ප්‍රශ්න නම් නො ඇති. සහ විශ්‍ය පිළිබඳ ප්‍රශ්න නම් නො ඇති.



$$\text{සියලු සිශ්‍යතාව හෝ } \frac{dT}{dt} \text{ හෝ } \frac{d\theta}{dt} (\text{ }^{\circ}\text{C s}^{-1})$$

අක්ෂ හේදනය වන ලක්ෂණය හරහා යන සරල රේඛාවකට.....(01)


මෙම ප්‍රස්ථාරයේ අක්ෂ නම් කිරීමට සහ පෙන්වා ඇති පරිදි අක්ෂ දෙකක් ම පුහු ඒකක සඳහා. ....(01)

$$01 - හෞතික පිදාව (උග්‍රණ පිදාව) | අභ්‍යාග (සැප්‍රේ පොල) විකාශය - 2017 | අවධාන සංඛ්‍යාත ආකෘති සඳහා ප්‍රශ්න නම්$$

2. නිවිතන් සියලුන තීයමය සත්‍යාපනය කිරීමට සහ දී ඇති ද්‍රව්‍යක විශිෂ්ට තාප යාරිතාව පෙරීමට ගාටින කළ යැයි පරික්ෂණයෙමක ඇටුවුමක් රුපයේ පෙන්වා ඇත. එහි තබුලින් අදු පියනයේ සහිත කැලීමිටරයේ සහ මත්පියක්, රත් කරන ලද රලය, උෂ්ණත්වමානයක් සහ කැලීමිටර ඇටුවුම එල්ලීම සඳහා ආයාරෝයක් අධිංශු මේ. මෙම ඇටුවුම විද්‍යාගාරයේ විවෘත ජන්ලයක් අභා තබා සම්මත පරික්ෂණයෙහේ දී භාවිත කරන ක්‍රමයට සමාන පරික්ෂණයෙමක සූයාපිළිවෙළක් අනුගමනය කරනු ලැබේ.

සෙමින් රේකාකාරිව හමන පුළුයක් ලැබෙන විවෘත ජන්ලයක් අභා මෙම පරික්ෂණය කිරීමේ වාසිය වනුයේ, ඉහළ උෂ්ණත්ව අන්තරයක් සඳහා නිවිතන් සියලුන තීයමයේ වලංගුතාව ඔබට සත්‍යාපනය කළ යැයි විමසී.

(a) (i) නිවිතන් සියලුන තීයමය සත්‍යාපනය කිරීම සඳහා මෙම පරික්ෂණයේ දී ඔබ ලබා ගන්නා පායාංක මොනවා දී?



වෛද්‍ය දී

සූයාපිළිවෙළක්  
ඉහත ඇත්තේ  
ඇත්තේ (iii)

### 1. කාලය සම්ග රුෂ්ණත්වය හෝ

තීයත කාල පරාසවල දී රුෂ්ණත්වය

(මිනිත්තු හාගය, මිනිත්තුව වැනි කුඩා කාල පරාස)

### 2. කාමර උෂ්ණත්වය


(පිළිතුරු දෙකම තිවැරුදී නම්) .....(01)

(ii) උෂ්ණත්වමානයෙහේ පායාංකය සහ කැලීමිටරයේ බාහිර පැශ්චයෙහේ උෂ්ණත්වය එක ම බෙවා විශ්වාසනීයන්වයෙන් ඔබට උරකාල්පනය කර ගැනීමට ඉඩ ලබා දෙන ඔබ විසින් ඉහු කළ යුතු පරික්ෂණයෙමක සූයාපිළිවෙළ ක්‍රමක් ද?

රලය මන්තනය කිරීම/කැලීම .....(01)

(iii) නිවිතන් සියලුන තීයමය සත්‍යාපනය කිරීම සඳහා ඔබ විසින් අදිනු ලබන ප්‍රස්ථාර දෙකකි දේ රුප සටහන් ඇද දක්වන්න. අදාළ රේකා සහිත විසින් වැනි අක්ෂ තීයම ආකාරයට නම් කරන්න.


උෂ්ණත්වය හෝ  $\theta$  ( $^{\circ}\text{C}$ )



ප්‍රස්ථාරයේ හැඩිය සහ අක්ෂ නම් කිරීම .....(01)

(මෙම ලකුණ ප්‍රධානය කිරීමේ දී ඒකක නොසලකා හැරිය යැයි අතර වනුය උෂ්ණත්ව අක්ෂය ස්ථාපිත කිරීම අවශ්‍ය හොවේ)

සියලුන සිනුතාව හෝ  $\frac{\Delta \theta}{\Delta t}$  හෝ  $\frac{d\theta}{dt}$  ( $^{\circ}\text{C s}^{-1}$ )



අක්ෂ ජේදනය වන ලක්ෂණය හරහා යන

සරල රේබාවකට .....(01)

මෙම ප්‍රස්ථාරයේ අක්ෂ නම් කිරීමට සහ පෙන්වා ඇති පරිදි අක්ෂ දෙකකි ම සුදුසු ඒකක සඳහා.

.....(01)

ශ්‍රී ලංකා රිජය දෙපාර්තමේන්තුව

රහස්‍ය ලේඛනයකි.

- (b) ජලයට අදාළ පායිංකා ගැනීමෙන් පසු, අදහා ලද දුවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීමට දුවය සඳහා ද ඉහත (a) හි භාවිත කළ ශ්‍රී යායිලිම්පූල ම තැබූ සිදු කරනු ලැබේ.  
 (i) මෙම පරීක්ෂණය සඳහා (a) කොටසේ භාවිත කළ කැලරීම්පූල ම භාවිත කිරීමට හේතුව කුමක් ද?

මෙම පරීක්ෂණයේ අවස්ථා දෙකෙහි දී ම සුමාන  
පාශ්චික ස්වභාවයන්/විමෝෂකතාවයන් ලබා ගැනීමට.....(01)

- (ii) එක ම කැලරීම්පූල භාවිත කිරීමට අමතරව මෙම පරීක්ෂණයේ දී සමාන ජල සහ දුව පරීමාජ්‍ය භාවිත කිරීමට හේතුව කුමක් ද?

~~iii) දෙන ලද අන්තර උෂ්ණත්වයක/ශ්‍රී පරාසයක දී ජලය සහ දුවය සඳහා  
 පරීක්ෂණයේ අවස්ථා දෙකෙහි දී ම සුමාන තාපය භාන්තිවීමේ සිදුතාවයන් ලබා  
 ගැනීමට.....(01)~~

1)  
1)  
1)  
1)

- (iii) මත්තය සහ පියන සහිත කැලරීම්පූලයේ ස්කන්ධය සහ විශිෂ්ට තාප ධාරිතාව පිළිවෙළින්  $m_1$  භාව  $s_1$  වේ. දුවයේ ස්කන්ධය සහ විශිෂ්ට තාප ධාරිතාව පිළිවෙළින්  $m_2$  භාව  $s_2$  වේ. දී අනී උෂ්ණත්ව පරාසයක දී දුවය ඔමග කැලරීම්පූලයේ තාපය භාන්තිවීමේ මධ්‍යක සිදුතාව සහ උෂ්ණත්වය පහළ බැඩිමේ මධ්‍යක සිදුතාව පිළිවෙළින්  $H_m$  සහ  $\theta_m$  වේ. මෙම රාජී ඇඹරෙන්,  $H_m$  සහ  $\theta_m$  අතර සම්බන්ධතාව දියා දෙක්වන්න.

$$H_m = (m s + m_l s_l) \theta_m ..... (01)$$

1)

- (iv)  $m = 0.15 \text{ kg}$ ,  $s = 400 \text{ J kg}^{-1} \text{ K}^{-1}$  සහ  $m_l = 0.25 \text{ kg}$  වේ. කිසියම් උෂ්ණත්ව අන්තරයක දී රුකු යහිත කැලරීම්පූලයේ තාපය භාන්තිවීමේ මධ්‍යක සිදුතාව  $90 \text{ J s}^{-1}$  බව කොයා ගන්නා ලදී. මම උෂ්ණත්ව අන්තරයේ දී ම දුවය සහිත කැලරීම්පූලයේ උෂ්ණත්වය පහළ බැඩිමේ මධ්‍යක සිදුතාව  $0.125 \text{ K s}^{-1}$  බව කොයා ගන්නා ලදී. දුවයේ විශිෂ්ට තාප ධාරිතාව  $s_1$  භාවයන්න.

$$90 = (0.15 \times 400 + 0.25 \times s_l) 0.125$$

(ජලය සඳහා වන  $90 \text{ J s}^{-1}$  අගය දුවය සඳහා ඉහත ස්මේකරණයෙහි ආදේශ කිරීමට). ..... (01)

$$\frac{90}{0.125} = (60 + 0.25 \times s_l)$$

$$s_l = \frac{1}{0.25} \left( \frac{90}{0.125} - 60 \right)$$

$$= 2640 \text{ J kg}^{-1} \text{ K}^{-1} [2640 - 2642] \text{ J kg}^{-1} \text{ K}^{-1} ..... (01)$$

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව

3. ධීවිනිමානයක් සහ සරසුලක් ගාටියෙන් එක් මිශ්‍රමක් පමණක් ලබා ගෙන දී ඇති කම්බියක රේකක නිසු ස්කැනරයේ සැප්ලිමේන්තුව පෙනීමේ ප්‍රසාද ඇත. දී ඇති කම්බිය ස්කැනරය ඇති, පායල් විද්‍යාතාගාරයේ ගාටින තරතු ස්කැනරයේ ස්කැනරයේ සැප්ලිමේන්තුව ප්‍රසාදයේ දැක්වේ. කම්බිය  $T$  ආකෘතියක් යටතේ A හා B සේනු දෙක අතර අදි ඇත. මූල්‍ය අවධාන අදි ඇතුළත් A සේනුව අවල එන අතර B සේනුව එලනය කළ ගැනී ය. M භාර ජ්‍යෙන්ස්යක් ස්කැනරයේ සැප්ලිමේන්තුව අනිත සරසුලක් මෙට සපයා ඇත.

රූපය දෝරු කිරීමේදී ලංකා විභාග දෙපා

පිළිතුර:


සේනුව

ධිවනිල

(කාර්ය

ධිවනිල

(d) අනුතාද හාවින සැප්ලිමේන්තුව



- (a) මෙම පරීක්ෂණයේදී සරසුලක් කම්පනය කිරීම නිසා අවට එකතුයේ ඇති වත්තන් කුමන ආකාරයේ කම්පනය ඇත?
- (e) පුදෙනු ඕයවරවල


අන්වායාම කම්පනය ..... (0)

(අනෙක් පිළිතුරු සඳහා උකුණු තොමැස් කඩ්දා කඩ්දාසි කරන්න

- (b) ආකෘතිය  $T$  වන ලෙස ඇදි කම්බියේ රේකක දිගු යොන්ස්ය නම්, කම්බියේ ඇති එන පිරියක් තරුණය වෙශය  $v$  සඳහා ප්‍රකාශනයක්  $T$  හා  $v$  අපුරුණු පියා දක්වන්න.
- (f)  $v = f\lambda$

$$v = \sqrt{\frac{T}{m}} \quad \dots \dots \dots \quad (0)$$

- (c) මෙම පරීක්ෂණයේදී දෙන ලද සරසුල සම්ග මූලික ස්කැනරයන් අනුතාද එන කම්බියේ අනුතාද දිග් මැතිමට මෙට නියමිතව ඇත. අනුතාද අවස්ථාව ලබා ගැනීමට රුපලේ පෙන්වා ඇති පරිදි කම්පන කරන ලද සරසුලක් තැකීමට (A), (B) සහ (C) නම් කුම තුනක් සිංහ ගැනී බව ශෞනයක් යොමු කළේ ය.



$XY$  ධීවිනිමාන පෙරවීයේ රාශ්චයෙන් ලකාවක් තිරුපාණය කරයි.

- (A) සරසුල  $XY$  ට ලම්බකව සහ  $XY$  සමග ස්පර්ශව තැබීම
- (B) සරසුල  $XY$  ට ලම්බකව  $XY$  සමග ස්පර්ශ තොවන ජේ අල්ලා කිරීම
- (C) සරසුල ඇදි කම්බියට ඉහළින් අල්ලා කිරීම
- (h)  $M = 3.2$  ජ්‍යෙන්ස්

අනුතාදය සඳහා උපරිම වියෝගයක් ලබා ගැනීමට කම්පනය කරන ලද සරසුල තැබීමට මත ඉහත ආ තුන අදුරුණු කිහිප්ප නොවා ගැනීම්ද නොවා ගැනීම්ද? [(A) හෝ (B) හෝ (C)]. මෙයි තොරීමට හෙතුවූ ඇද්දා

සේවාව: ගක්ති සම්ප්‍රේෂණය කාර්යාක්ෂම වේ (අනුනාද වනතිසා) හෝ  
ධිවනිමාන පෙටිරිය තුළ වාත කද උපරිම විස්ථාරයක් සහිතව කම්පනය වේ  
(කාර්යාක්ෂම ගක්ති සම්ප්‍රේෂණය නිසා) හෝ  
ධිවනිමාන පෙටිරියේ පෘෂ්ඨය උපරිම විස්ථාරයක් සහිතව කම්පනය වේ.

(01)

- (d) අනුනාද අවස්ථාව පරික්ෂණයක එම අනාවරණය කර ගැනීමට ඔබ ආමානාන්‍යයෙන් භාවිත කරන අත්‍යාය අඩිකමය ලියා ද්‍රැව්පන්න.

කඩියාසි ආරෝහක .....(01)

- යේකම්පන (e) ප්‍රශ්නය අනුනාද අවස්ථාව අනාවරණය කර ගැනීමට ඔබ අනුගමනය කරන ප්‍රධාන පරික්ෂණයක පියලරලදී ලියා ද්‍රැව්පන්න.  
.....(01)  
ඇතාමැත් (f) (කඩියාසි ආරෝහක AB කම්බිය මත (මැද) තබන්න.)  
(කම්පනය කරනලද සරසුලෙහි කද දිවනිමානයේ පෘෂ්ඨය මත තබන්න.)  
කඩියාසි ආරෝහක ක්ෂණීකව/එක්වරම/වැඩිම උසකට පතින තුරු B සේවාව සිරුමාරු කරන්න. .....(01)

- .....(01) (f) m යනු ඇතා ප්‍රකාශනයක f, l හා T ආසූරණ ලබා ගන්න.

$$v = f\lambda \quad \text{සහ} \quad l = \frac{\lambda}{2} \quad (\text{පිළිතුර දෙකම නිවැරදි තම}) \quad \text{මෙම භාරැව රුම් ගණනා මෙයින් උග්‍රීතා මුද්‍රාව}$$

$$v = 2 fl = \sqrt{\frac{T}{m}}$$
$$m = \frac{T}{4l^2 f^2} \quad \text{.....(01)}$$

- g) මෙම පරික්ෂණයේදී ඔබට ප්‍රකාශන අනුනාද දිග ඡ්‍යෙ නම්, දී ඇති සරසුල යදා භාලකිය යුතු තරම වියාල අනුනාද දිගක් ලබා ගැනීමට, ඔබ ඉහත දිවනිමාන ආවැශ්‍යම යෝග්‍ය ලෙස සකස් කර ගන්නේ කෙමත්ද?

භාරයේ බර වැඩි කිරීමෙන් හෝ

වැඩිපූර ස්කන්ද එක් කිරීමෙන්.

.....(01)


- (h)  $M = 3.2 \text{ kg}$  යන  $f = 320 \text{ Hz}$  වන විට අනුනාද දිග  $25.0 \text{ cm}$  බව සොයා ගන්නා ලදී. කම්බියේ ඒකක දිගක යෙන්ස්ය  $\text{kg m}^{-1}$  වලින් සොයන්න.

$$m = \frac{3.2 \times 10}{4 \times 0.25^2 \times 320^2}$$

$$m = 1.25 \times 10^{-3} \text{ kg m}^{-1} \quad \text{.....(01)}$$

- ශ්‍රී ලංකා විද්‍යා අධ්‍යාපන මැණ්ඩුව  
4. පෙනෙනා ඇති (1) රුපයේ ආපුම් හාටින කර V අවෝපිල්පරයක අභ්‍යන්තර ප්‍රතිච්‍රිත්‍යායක්  $r_0$  සහ එම සඳහා පරිජ්‍යායක් ගැලුණුම් කළ හැකි ය.


$E_0$  යනු, සිෂ්‍යගේ අභ්‍යන්තර ප්‍රතිච්‍රිත්‍යායක් සහිත කොළඹය වි.ඁ.ඩ. වේ.  $R_0$  යනු අඟල ප්‍රතිච්‍රිත්‍යායක් ද  $R$  යනු  $X$  සහ  $Y$  හරහා සම්බන්ධ කර ඇති ප්‍රතිච්‍රිත්‍යායක් ද ගේ. A ඇමුවයේ අභ්‍යන්තර ප්‍රතිච්‍රිත්‍යාය නොවීමිය හැකි තුළ ඇඟි තුළ ඇඟි බෙවා උපකළුපනය කරන්න.



(1) රුපය

- (a) ඉහත (1) රුපයේ පෙනෙනා ඇති පරිදි වෝපිල්පරය  $XY$  අතර සම්බන්ධ කළ විට,

(i)  $R$  සහ  $r_0$  ප්‍රතිච්‍රිත්‍යායක් ද  $X$  සහ  $Y$  ලක්ෂණ අතර පිහිටින්නේ කෙසේ දැයු පෙන්වීමට පරිපථ සංජ්‍යා හාටින කර ඇදාඟ පරිපථ කොටස පහත අදින්න.



(වෙනත් පරිපථ සඳහා ලක්ෂණ නොමැත)

- (ii)  $X$  සහ  $Y$  අතර සම්බන්ධ ප්‍රතිච්‍රිත්‍යාය,  $R_{XY}$  සඳහා ප්‍රකාශනයක්  $r_0$  සහ  $R$  ඇසුරෙන් ලියා දක්වන්න.

$$\frac{1}{R_{XY}} = \frac{1}{R} + \frac{1}{r_0}$$

$$R_{XY} = \frac{R r_0}{R + r_0} \quad \text{(01)}$$

- (b) වෝපිල්පරය දැන්  $R_{XY}$  ප්‍රතිච්‍රිත්‍යාය හරහා සම්බන්ධ කර ඇති ලද පෙන්. මෙම තත්ත්වය යපනේ දී පෝපුල්පරය පායාකාය,  $R_{XY}$  හරහා සම්බන්ධ කරන ලද පරිපුරුණ වෝපිල්පරයක් මගින් දක්වන අගයට සමාන ද? (මව්/නැත්) මෙහි පිළිතුර සාධාරණිකරණය කරන්න.

මව් (ලක්ෂණ නොමැත)

මෙම තත්ත්වය යටතේ වෝපිල්පරය පායාකායක් පෙන්නුම් කළ ද එය හරහා ධාරාව ගුණය වේ.

(01)

පරිපුරුණ වෝපිල්පරය ධාරාවන් රැගෙන නොයන නිසා වෝපිල්පරය පරිපුරුණ වෝපිල්පරයක් ලෙස හැසිරේ.

(01)

සෞද්‍ය

වෝපිල්පරය හරහා ගමන් කළ යුතු ධාරාව දැන්  $r_0$  හරහා ගමන් කරන්නේ වෝපිල්පරය හරහා ධාරාව ගුණය කරමින්ය.

(01)

පරිපුරුණ වෝපිල්පරය ධාරාවන් රැගෙන නොයන නිසා වෝපිල්පරය පරිපුරුණ වෝපිල්පරයක් ලෙස හැසිරේ.

(01)





කාරිතා දෙපාර්තමේන්තුවී

- a) (i) විශව ගක්තියේ සිට වාලක ගක්තියට .....(01)
- (ii) යාන්ත්‍රික ගක්ති සංස්ථිතිය යෝදීමෙන්

රහස්‍ය ලේඛනයකි.

(01)

$$0 + Mgh = \frac{1}{2}Mv^2 + 0 \quad \text{සෞ}$$

$$v = \sqrt{2gh} = \sqrt{2 \times 10 \times 5} \quad \dots \dots \dots \text{(01)}$$


$$= 10 \text{ m s}^{-1} \quad \dots \dots \dots \text{(01)}$$

විකල්ප ක්‍රමය:

$$v^2 = u^2 + 2gh \quad \text{සෞ}$$


$$v = \sqrt{2gh} = \sqrt{2 \times 10 \times 5} \quad \dots \dots \dots \text{(01)}$$

$$= 10 \text{ m s}^{-1} \quad \dots \dots \dots \text{(01)}$$



(1) රූපය

උත්තා. ගැටුම සිත්ත. පහත සඳහා

ඉලට යැවීම සඳහා  
ඉලට ගමන් කරී

$$p = Mv = 800 \times 10$$

$$= 8000 \text{ kg m s}^{-1} \quad \dots \dots \dots \text{(01)}$$


- (b) (i) ගැටුමෙන් මෙහොතුකට පසු ජම්බාරය සමග කණුවේ වේගය  $v'$  ලෙස ගනිමු.

ගමනතා සංස්ථිතිය යෝදීමෙන්

$$Mv = (M+m)v' \quad \text{සෞ}$$

$$v' = \frac{Mv}{M+m} = \frac{8000}{800+2400} \quad \dots \dots \dots \text{(01)}$$

$$v' = 2.5 \text{ m s}^{-1} \quad \dots \dots \dots \text{(01)}$$



(3) රූපය

- (ii) ගැටුමෙන් මෙහොතුකට පසු ජම්බාර සමග කණුවේ වාලක ගක්තිය

මග සැකදීමේ?  
වෙත ඇ?

$$KE = \frac{1}{2}(M+m)v'^2 = \frac{1}{2}(800+2400)2.5^2 \quad \dots \dots \dots \text{(01)}$$

$$KE = 10000 \text{ J} = 10^4 \text{ J} \quad \dots \dots \dots \text{(01)}$$

(iii) එක එක ගැටුමකිදී කණුව පොලොව තුළට යැවීමට හාවිත කළ ප්‍රයෝගන්හිස් (40% ගැනීම සඳහා) .....

$$= 10000 \times \frac{40}{100} \quad (40\% \text{ ගැනීම සඳහා) .....(01)$$

$$= 4000 \text{ J}$$

b. (a)

(i)

ප්‍රතිරෝධ බලයෙහි සාමාන්‍යය අගය  $f$  ලෙස ගත්වීට.

$$f \times 0.2 = 4000 + (800 + 2400) \times 10 \times 0.2$$

$$(f \times 0.2 \text{ හඳුනාගැනීම සඳහා) .....(01)$$

(i)

$$f \times 0.2 = 4000 + 6400 = 10400$$

$$f = 52000 \text{ N} = 52 \text{ kN} .....(01)$$

(i)

(අවසාන පිළිතුර වැරුදු වුවද, මෙම දෙවන ලකුණ  $+ (800 + 2400) \times 10 \times 0.2$  පදය නිවැරදිව හඳුනාගැනීම සඳහා ලබාදිය හැකිය.)

(b)

(c)  $F = A_s f_s + A_b f_b - W$

$$F = (2\pi r l) \times f_s + (\pi r^2) f_b - (\pi r^2 l) \times \rho \times g$$

$$(\text{සියලුම පද නිවැරදිව හඳුනාගැනීම සඳහා})$$

(ii)

(iii)

**OR**

$$F = (2 \times 3 \times 0.3 \times 10 \times 5 \times 10^4) + (3 \times 0.3^2 \times 2 \times 10^6) - (3 \times 0.3^2 \times 10 \times 8 \times 10^2 \times 10) .....(01)$$

$$F = (900 \times 10^3) + (540 \times 10^3) - (21.6 \times 10^3)$$

$$F = 1.42 \times 10^6 \text{ N} \quad [(1.41 - 1.42) \times 10^6] \text{ N} .....(01)$$

(a) (i)

(π හි අගය 3.14 ලෙස ගෙන ඇත්තම පිළිතුර  $[(1.48 - 1.49) \times 10^6]$  N අතර විය යුතුයි.)

(d) (i)  $A_s f_s$  සේ සම්කරණයේ පළමු පදය .....(01)

(ii)  $F = (2 \times 900 \times 10^3) + (540 \times 10^3) - (21.6 \times 10^3) =$

$$900 \times 10^3 + 1418.4 \times 10^3 = 2.32 \times 10^6 .....(01)$$

$$[(2.31 - 2.32) \times 10^6] \text{ N}$$

(π හි අගය 3.14 ලෙස ගෙන ඇත්තම පිළිතුර  $[(2.42 - 2.43) \times 10^6]$  N අතර විය යුතුයි..)

**එකතුව: ලකුණු 15**

නයකි.

වත්

ප්‍රී උංකා විභාග අද්‍යාර්ථකම් තුව

රෝගී ලේඛනයකි.

(01)

6. (a) (i) නාහිය දුර  $f'$  ඇති උත්සාල කාවියක් සරල අණවික්ෂණයක් ලෙස හාටින කරයි. වියද දායැරියක් අවම දුර  $D$  තුළ පුද්ගලයා විසින් සරල අණවික්ෂණය කාවියක් පැහැදිලි ප්‍රතිඵිම්මයක් ද්‍රිජින ඇත්තා. ආහ,  $f$  හා  $D$  හි පිහිටි, පැහැදිලි වි ලැබුණු කරන්න.

(01)

(ii) සරල අණවික්ෂණයක උපවිය වියාලුනය සඳහා ප්‍රකාශනයක්  $f$  හා  $D$  ඇසුරෙන් වුළුන්නන කරන්න.

(iii) ඉහත (i) හි පාදනයේ පුද්ගලයා විසින් ඉඩා ඇඩා අකුරු කියවීම් සඳහා නාහිය දුර  $10 \text{ cm}$  හි වූ ඇති උත්සාල කාවියක් සරල අණවික්ෂණයක් ලෙස හාටින කරයි. අකුරු පැහැදිලි ප්‍රතිඵිම්මයක් පෙනීමට කාවියක් සිට අකුරු දුර ඇමක් විය යුතු ද? සරල අණවික්ෂණයක් උපවිය වියාලුනය ගණනය කරන්න.  $D$  හි අයය  $25 \text{ cm}$  ලෙස ගන්න.

(iv) කොන්කායාරයක තබා ඇති පෙෂ්‍රාකික ලේඛනයක් ආක්ෂා කර ගැනීම් සඳහා නොකම  $2 \text{ cm}$  වූ පාර්දායන විදුරු තහසුවා සාවිතයෙන් එය රාමු කර ඇති. එම ලේඛනය විදුරු තහසුවේ ඇතුළු මුළුන්න යමග යෝජනය සැපරුව මෙම ලේඛනයේ දායා පිහිටිව ඇති දුර සොයන්න.

(v) ඉහත (i) හි පාදනයේ පුද්ගලයාම (iii) හි පාදනයේ සාවිතයෙන් මෙම ලේඛනය කියවීන්නේ ගැඹු සළකන්න.

පදු

(1) එම පුද්ගලයාට අකුරු පැහැදිලි වි පෙනෙන විට කාවිය මින් ඇති කළ, ලේඛනයේ ප්‍රතිඵිම්මයට කාවියක් සිට ඇති දුර ඇමක් ද?

ස්ථාන

(b) (i) උපනෙන යා අවනෙන පැහැදිලි වි පෙනෙන විට කාවිය මින් ඇති කළ, ලේඛනයේ ප්‍රතිඵිම්මයට කාවියක් සිට ඇති දුර ඇමක් ද?

(ii) උපනෙන යා අවනෙන පැහැදිලි වි පෙනෙන විට කාවිය මින් ඇති කළ, උපනෙන යා උපනෙන නාහිය දුරවල් ලෙස ගන්න.

(iii) ඉහත (b) (i) හි ඇති ලද කිරණ සටහන උපයෙක් කර ගනීම් දුරක්ෂය සාමාන්‍ය සිරුමාරුවේ ඇති විට කොළික වියාලුනය සඳහා පුද්ගලයක් වුළුන්නන කරන්න.


(iv) ඉහත (b) (ii) හි ඇති ලද කිරණ සටහන උපයෙක් සාමාන්‍ය සිරුමාරුවේ ඇති විට කොළික වියාලුනය සඳහා පුද්ගලයක් සාමාන්‍ය සිරුමාරුවේ ඇති විට කොළික වියාලුනය සඳහා ගැනීම් නාහිය දුරවල් ලෙස ගන්න.

(v) ඉහත (b) (iii) හි ඇති ලද කිරණ සටහන උපයෙක් සාමාන්‍ය සිරුමාරුවේ ඇති විට කොළික වියාලුනය සඳහා පුද්ගලයක් සාමාන්‍ය සිරුමාරුවේ ඇති විට කොළික වියාලුනය සඳහා ගැනීම් නාහිය දුරවල් ලෙස ගන්න.

) –  
(01)

(01)

(a) (i)



(01)

01)

නිවැරදි කිරණ සටහන (අඩුම තරම්න් ට හිසවල් සහිත කිරණ දෙකක්) .....(01)  
(වස්තුව නාහිය ලක්ෂය සහ කාවිය අතර පිහිටිය යුතුයි.)

යි..)

ඇස, ප්‍රතිඵිම්බ දුර  $D$  සහ නාහිය ලක්ෂය නිවැරදිව සළකුණු කිරීමට

(තුනම නිවැරදි නම) .....(01)


(මෙම දෙවන ලකුණ ප්‍රධානය කිරීමේදී ඇසෙහි පිහිටිම නොසළකන්න)

නිවැරදි සළකුණු  
විවැරදි සළකුණු  
විවැරදි සළකුණු  
විවැරදි සළකුණු  
විවැරදි සළකුණු



(v) (1) පුද්ගලයාගේ විශාල දැජ්ට්‍රියේ අවම දුර හෝ  $D$  හෝ 25 cm..... (01)

$$(2) u - h + t = 7.14 - 1.25 + 2.00 = 7.89 \text{ cm} ..... (01)$$




විකල්ප ක්‍රමය:

$$= u + d = 7.14 + 0.75 \text{ cm}$$

$$= 7.89 \text{ cm} ..... (01)$$

(b) (i)



නිවැරදි කිරණ සටහන (අඩුම තරම්න ර් හිසවල් සහිත කිරණ දෙකක්).....(01)

ලපනෙන, අවනෙන  $f_e$  හෝ  $f_o$  නිවැරදිව සලකුණු කිරීමට.....(01)

$$\begin{aligned} \text{(ii)} \quad \text{කෝෂික විශාලනය } m_a &= \frac{\beta}{\alpha} = \frac{h/f_e}{h/f_o} \\ &= \frac{f_o}{f_e} \quad ..... (01) \end{aligned}$$

$$\begin{aligned} \text{(iii)} \quad \text{නක්ෂතු දුරේක්ෂයේ කෝෂික විශාලනය, } m_a &= \frac{f_o}{f_e} = \frac{100}{10} \\ m_a &= 10 \quad ..... (01) \end{aligned}$$

(iv) දුර පිහිටි වස්තුවක සිට එන ආලෝකය/ගොටෝන වැඩි ප්‍රමාණයක් එක් රස් කර ගැනීමට හෝ


දුර පිහිටි වස්තුවේ දැජ්ට්‍රියිමත් ප්‍රතිඵිම්බයක්/සියුම තොරතුරු ලබාගැනීමට

..... (01)


එකතුව: ලකුණු 15







*OR*




දකුණු පස කැටය මත රුපයේ පෙන්වා ඇති පරිදි ම වම් දිගාවට වූ ර්තලය.....(01)

වම් පස කැටය මත රුපයේ පෙන්වා ඇති පරිදි ම දකුණු දිගාවට වූ ර්තලය .....(01)

ශ්‍රී ලංකා (i)

- ස
- ස
- ස

(f)



$$P_A - P_C = \frac{2T}{r_1} \quad \dots \dots \dots (X)$$

$$P_B - P_D = \frac{2T}{r_2} \quad \dots \dots \dots (Y)$$

$$P_D = P_C + h dg \quad \dots \dots \dots (01)$$

$$(X) - (Y) \rightarrow P_D - P_C = \frac{2T}{r_1} - \frac{2T}{r_2}$$


$$h = \frac{2T}{dg} \left( \frac{1}{r_1} - \frac{1}{r_2} \right) \quad \dots \dots \dots (01)$$

$$(g) h = \frac{2 \times 7.2 \times 10^{-2}}{10^3 \times 10} \left( \frac{1}{0.8 \times 10^{-3}} - \frac{1}{1.0 \times 10^{-3}} \right) \quad (\text{නිවැරදි ආර්ථික සඳහා}) \dots \dots \dots (01)$$

$$h = 14.4 \times 10^{-3} \left( \frac{1-0.8}{0.8} \right)$$

$$h = 3.6 \times 10^{-3} \text{m} \quad \dots \dots \dots (01)$$

(h)



(පෙන්වා ඇති X හේ Y මාවකය සඳහා).....(01)

(1(b)) රුපයේ දැනට පවතින මාවකයන් හා සංස්කරණයක් නොමැති නම් මෙම ලකුණ ප්‍රදානය නොකරන්න.)

(i)

- කැට අතර හිඩිසේ අරයට සමාන වන තුරු මාවකයන් වල අරයයන් අඩංගුවේ.
- ස්ථාපිත කෝරෝ ගුණය දක්වා අඩංගුවේ.
- සම්පූර්ණ ප්‍රතිත්වියා බලය ගුණය දක්වා අඩංගුවේ.

(පිළිතුරු සුනම නිවැරදි නම). ....(02)

(පිළිතුරු දෙකක් නිවැරදි නම). ....(01)

(j) බැවුමක පත්‍රලේ ඇති පස් ඉවත් කිරීම.

කාමිනායක/වල්නායක/රසායනික පොහොර පසට එක් කිරීම.

නිසි අධ්‍යනයකින් තොරව කුදාකර ප්‍රමේණවල මාරුග ඉදිකිරීම.

(මෙම නිවැරදි පිළිතුරු දෙකක් සඳහා). ....(01)

Total: 15 marks

8. අපලේ ව්‍යුහාවය වන කීරුපාලයේ ඇති අනෙකුත් ප්‍රා පද්ධතිවල වාසයට ප්‍රාග්‍රාම ප්‍රධානීන් දැඩි සොයා බැඳීම ත්‍යාග (NASA) වෙළුරු ගෙවීමයේ ප්‍රධාන අංශය වේ. ගෙවීමය මගින් මැරු විට සක්සාය ප්‍රහැල්ක වියාල සංඛ්‍යාවක් අනාවරණය කරගෙන ඇත. සක්සාය කාලාවරයයන් පිළිවෙළින්  $T_A =$  පැවිරී දින 300 සහ  $T_B =$  පැවිරී දින 50 සහ  $A$  සහ  $B$  නම් ප්‍රහැල්ක දෙකකින් සම්බන්ධ ප්‍රහ පද්ධතින් එවිනි එක් හිරික්ෂණයකි. ප්‍රහැල්ක රෝහය ගෙළ බව සහ රුපයේ පෙන්වා ඇති පරිදි සකන්ධිය  $M$  සහ  $S$  නම් තරුවක් විට ව්‍යුහාවය සක්සාය ගෙන් සරන බව උරකාල්‍රේනය කරන්න. ප්‍රහැල්ක අතර ආකාරණය නොකළකා යන්න.



(a) (i)  $B$  ප්‍රහැල්කයේ සක්සාය ටේය (ු<sub>B</sub>) සඳහා ප්‍රකාශනයන්  $M, B$  ප්‍රහැල්කයේ සක්සාය අරය  $R_B$  සහ පරිච්‍රාම තීයාවක් ප්‍රස්ථාපනයන් කරන්න.

(ii)  $B$  ප්‍රහැල්කයේ සක්සාවත්ත  $T_B$  සඳහා ප්‍රකාශනයන්,  $R_B$  සහ  $\text{ු}_B$  ප්‍රස්ථාරන් ලිය දක්වන්න.

(iii) මධ්‍යයේ ඇති තරුවෙහි සකන්ධිය  $M$  සඳහා ප්‍රකාශනයන්  $T_B, R_B$  සහ  $G$  ප්‍රස්ථාරන් ව්‍යුහ්පන්න කරන්න.

(iv)  $R_B = 0.3 \text{ AU}$  ( $1 \text{ AU} = 1.5 \times 10^{11} \text{ m}$ ) නම්, තරුවෙහි සකන්ධිය  $M$  ගණනය කරන්න.

$$G = 6.7 \times 10^{-11} \text{ m}^3 \text{ kg}^{-1} \text{ s}^{-2} \text{ සහ } \pi^2 = 10 \text{ ලෙස ගන්න.}$$

(b) (i) අහන (a) (iii) හි ලබා ඇති ප්‍රකාශනය සාවිත කර  $A$  සහ  $B$  ප්‍රහැල්කවල සක්සායන්ගේ අරයයන්  $R_A, R_B$  සහ කාලාවත්ත  $T_A, T_B$  ප්‍රමේණයේ සක්සාවත්ත ප්‍රකාශනයන් ව්‍යුහ්පන්න කරන්න.

(ii) ද ඇති අයයන් සාවිත කර  $A$  ප්‍රහැල්කයේ සක්සාය අරය  $R_A$  ගණනය කරන්න.

(c) පිටතින් පිහිටි  $A$  ප්‍රහැල්කයේ සකන්ධිය සහ අරය පිළිවෙළින්  $23 m_E$  සහ  $4.6 r_E$  බව සොයා ගෙන ඇත. මෙහි  $m_E$  සහ  $r_E$  යනු පිළිවෙළින් පැවිරීමය සකන්ධිය සහ අරය වේ.

(i)  $A$  ප්‍රහැල්කයේ පැවිරී පැවිරී මත සි ලක්ෂණයක ඉරුත්වන් ස්ථිරණය  $g_A$  සඳහා ප්‍රකාශනයන්,  $m_E, r_E$  සහ  $G$  ප්‍රස්ථාරන් ව්‍යුහ්පන්න කරන්න.

(ii)  $g_A$  සඳහා ප්‍රකාශනයන් පැවිරී පැවිරී මත සි ලක්ෂණයක ඉරුත්වන් ස්ථිරණය  $g_E$  ප්‍රස්ථාරන් ලබා ගන්න.

(iii) සකන්ධිය  $100 \text{ kg}$  සි අනාවරණය යානයන්  $A$  ප්‍රහැල්කය මත ගොඩිජිස්ක්ලියෙ සම්, ගොඩිජිස්ක්ලිමෙන් පසු යානයේ බර ගණනය කරන්න.

(iv) අපලේ සුරුයා මෙහිලා හා කැස්ටිලෝ ද පිටතින් පිහිටි  $A$  ප්‍රහැල්කය වාසයට ප්‍රාග්‍රාම කළාපය පවතී.  $A$  ප්‍රහැල්කයේ සකන්ධිය සාමාන්‍යය  $d_A$  සඳහා ප්‍රකාශනයන් පැවිරීමේ සකන්ධිය සාමාන්‍යය  $d_E$  ප්‍රස්ථාරන් ලබා ගන්න.

8. (a) (i)  $B$  මත ගුරුත්වාකරුණ බලය =  $B$  මත කේත්දහිසාරී බලය

(i)

$$\frac{GMm_B}{R_B^2} = \frac{m_B v_B^2}{R_B} .....(01)$$

$$v_B = \sqrt{\frac{GM}{R_B}} .....(01)$$

$$(ii) කක්ෂීය කාලාවර්තය, T_B = 2\pi \frac{R_B}{v_B} .....(01)$$

$$(iii) (T_B)^2 = \left(2\pi \frac{R_B}{v_B}\right)^2 .....(c) (i)$$

$$M = \frac{4 \pi^2 R_B^3}{G T_B^2} .....(01)$$

$$(iv) M = \frac{4 \times 10}{6.7 \times 10^{-11}} \frac{(0.3 \times 1.5 \times 10^{11})^3}{(50 \times 24 \times 60 \times 60)^2} \quad (\text{නිවැරදි ආදේශයට}) .....(01)$$

( $\pi^2$  සඳහා 10 චෙනුවට  $3.14^2$  යොදා ඇත්තේ මෙම ලකුණ දෙන්න)

$$= \frac{4 \times 10}{6.7} \frac{(0.3 \times 1.5)^3}{(5 \times 24 \times 36)^2} \times 10^{38} .....(ii)$$

$$= 2.92 \times 10^{30} \text{kg} \quad [(2.90 - 2.92) \times 10^{30}] \text{ kg .....}(01) .....(iii)$$

( $\pi$  සඳහා 3.14 යොදා ඇත්තැම් පිළිතුර  $[(2.87 - 2.90) \times 10^{30}] \text{ kg}$  අතර විය යුතුයි.)

$$(b) (i) \text{ ඉහත (iii) කොටසෙන්, } M = \frac{4 \pi^2 R_B^3}{G T_B^2}, .....(iv)$$

$$\text{එසේම } M = \frac{4 \pi^2 R_A^3}{G T_A^2} .....(01)$$

$$\frac{R_A^3}{T_A^2} = \frac{R_B^3}{T_B^2} \quad (\text{යෙම් වෙනත් නිවැරදි ආකාරයකට}) .....(01)$$

$$(ii) \text{ ඉහත } (b)(i) \text{ කොටසෙන් } R_A = \left(\frac{T_A}{T_B}\right)^{2/3} R_B$$

$$R_A = \left(\frac{300}{50}\right)^{2/3} \left(0.3 \times 1.5 \times 10^{11}\right) \quad (\text{නිවැරදි ආදේශයට)} \dots\dots\dots (01)$$

$$R_A = 1.49 \times 10^{11} \text{m} \quad [(1.48 - 1.50) \times 10^{11}] \text{ m} \dots\dots\dots (01)$$

විකල්ප ක්‍රමය :

$$R_A = \left(\frac{300}{50}\right)^{2/3} (0.3) \text{ AU} \quad (\text{නිවැරදි ආදේශයට)} \dots\dots\dots (01)$$

$$R_A = 0.99 \text{ AU} \quad (0.99 - 1.00) \text{ AU} \dots\dots\dots (01)$$

(c) (i)  $m$  ස්කන්ධය මත  $A$  ග්‍රහලෝකයේ පෘෂ්ඨයේදී ගුරුත්වාකර්ෂණය,

$$mg_A = \frac{G m_A m}{r_A^2} \dots\dots\dots (01)$$

$$A \text{ ග්‍රහලෝකය මතදී ගුරුත්වා ත්වරණය, } g_A = \frac{G m_A}{r_A^2}$$

$$g_A = \frac{G(23 m_E)}{(4.6 r_E)^2} = \frac{23}{(4.6)^2} \frac{G m_E}{(r_E)^2} = 1.09 \frac{G m_E}{r_E^2} \dots\dots\dots (01)$$

$$(ii) \quad g_A = \frac{\frac{23}{4.6}}{g_E} g_E = 1.09 g_E \quad [(1.08 - 1.10) g_E] \dots\dots\dots (01)$$

$$\quad (4.6)^2$$

$$(iii) \text{ යානයේ බර} = 100 g_A = 100 \times 1.09 \times 10$$

$$= 1.09 \times 10^3 \text{ N} \quad [(1.08 - 1.10) \times 10^3] \text{ N} \dots\dots\dots (01)$$

(iv)  $A$  ග්‍රහ ලෝකයේ සිනත්වයේ සාමාන්‍යය,

$$d_A = \frac{m_A}{\left(\frac{4\pi}{3}\right)r_A^3} = \frac{(23 m_E)}{\left(\frac{4\pi}{3}\right)(4.6 r_E)^3} = \frac{23}{4.6^3} \left(\frac{m_E}{\left(\frac{4\pi}{3}\right)r_E^3}\right)$$


$$= \frac{23}{4.6^3} d_E = 0.24 d_E \quad [(0.23 - 0.24) d_E] \dots\dots\dots (01)$$

එකතුව: ලෙසු 15

**9. (A) සොටික්ස් හෝ (B) සොටික්ස් යෝ පැහැදිලි විද්‍යාව තෙරෙනු.**

- (A) (a) සරල බායා මෙට්ටරයක ප්‍රක්‍රී විද්‍යාවෙහි බිලය (වි.ය.බ.) ඇති වින්නේ කොර්ස් දැයි කොට්ටෙයි පැහැදිලි කරන්න. ප්‍රක්‍රී වි.ය.බ. හි (i) විශාලකව සහ (ii) දියාව පිරිණය කොරන්ත සෞයික විද්‍යාලේ නියම ප්‍රියා නම් කරන්න.
- (b) සරල බායා මෙට්ටරයක්, බැටරියකින් / ඩියාවක් අද නෑතා විට ඇති සරල E ප්‍රක්‍රී වි.ය.බ. සඳහා ප්‍රියා ප්‍රියා කිරීම් කරන්න. මෙට්ටර දායරයේ අභ්‍යන්තර ප්‍රකිරීයකිය r සහ බැටරියේ අභ්‍යන්තර විශාලීයකාව V වේ.
- (c)  $V = 80 \text{ V}$  සහ  $r = 1.5 \Omega$  නම්, මෙට්ටරය  $4.0 \text{ A}$  බායාවක් අද ගනිමින් සම්පූර්ණ සාරයක් සහිත ව ස්ථිර වන විට පායක රැහින් ගණනය කරන්න.
- (i) මෙට්ටරය මගින් තීයාවන ප්‍රක්‍රී වි.ය.බ ය. (E)
  - (ii) මෙට්ටරයට ලබා දෙන ක්ෂේමතාව
  - (iii) මෙට්ටරයේ ප්‍රකිරීන භාන්ත්‍රික ක්ෂේමතාව සහ සාරයක් සම්පූර්ණ සාරයක් සහිත තොරු කරන්න.)
- (d) ඉහත (c) සි ස්ථිරාත්මක වන මෙට්ටරයේ r සහ බායාව ( $4.0 \text{ A}$ ) සඳහා දී ඇති අයයන් දායරය සාම්පූර්ණ වන  $30^\circ\text{C}$  හි පාවකිනා විට ඇති අයයන් බෙවා උපකෘත්‍යා කරන්න. මෙට්ටරය රුය නිවිපයක් ස්ථිරාත්මක ඇල V විශාලීයකාව  $80 \text{ V}$  හි ම වෙනස් නොවී රුවිතමින් දායරයේ බායාව  $3.6 \text{ A}$  දක්වා ඇති විට සායා යු ලදී. දායරයේ තව උග්‍රණය ගණනය කරන්න. දායරය යාදා ඇති ද්‍රව්‍යයෙහි ප්‍රකිරීයකිය උග්‍රණයේ සංඛ්‍යා  $0^\circ\text{C}$  හි  $0.004^\circ\text{C}^{-1}$  ම ම සෙකන්ස්.
- (e) විදුත් මෙට්ටර රෝපල, බැටරි මගින් රුලුවනින සරල බායා, මෙට්ටර, රෝපල රෝද කරනුවීම සඳහා ණාටිත කොර්ස්. රුළුණී වායනවල සිරි-ඡ සොටික්ස් සාලය ඇල දී එම මෙට්ටරයේ සරල බායා රෘත්‍යා සාලයක් මෙට්ටර ස්ථිරාත්මක වන රුදී යාදා ඇති අභ්‍යන්තර වායනයේ වායන සොටික්ස් සොටික්ස් රෘත්‍යා රුදී සොටික්ස් සොටික්ස් රෘත්‍යා පැවති ප්‍රකිරීනය එම වායනයෙහි බැටරිය නැවත ආයෝගකය සිරීමට ගාටිත කොර්ස්.
- (i) ඔබ සරල බායා මෙට්ටරයක් සරල බායා රෘත්‍යා සොටික්ස් රෘත්‍යා ස්ථිරාත්මක කරන්නේ කොර්ස් ද?
  - (ii) දී ඇති රුප පටිස්ස දෙන මිනින් ප්‍රකිරීරු පැහැදිලි විටත් වර ශෙන සරල බායා රෘත්‍යා සොටික්ස් බැටරිය ආයෝගකය සිරීම පැවති සඳහා සම්බන්ධ කරන්නේ කොර්ස් දැයි පෙන්වන්න.

| දුරුවාය



**9. (A) (a) දායරය හරහා වූම්බක කේතුය ලේඛනය විමේ සිග්‍ර්‍යාවය නිසා. ....(01)**

(i) පැරුවේ නියමය (ii) ලෙන්ස් නියමය (පිළිඳුරු දෙකම නිවැරදි නම්)....(01)

(ඉහත ආකාරයට නියමයන් පැහැදිලිව වෙන්කර නොමැති නම්, රැඹුම් පිළිඳුරු විශාලකව සඳහා වන ප්‍රකිරීයක ලෙස ගන්න.)

$$(b) E = V - Ir .....(01)$$

$$(c) V = 80 \text{ V}, r = 1.5 \Omega, I = 4.0 \text{ A}$$

$$(i) E = 80 - 4 \times 1.5$$

$$E = 74 \text{ V} .....(01)$$



$$(ii) \text{ මෙට්ටරයට ලබා දෙන ක්ෂේමතාව } = VI = 80 \times 4 .....(01)$$

$$= 320 \text{ W} .....(01)$$











රත්නයක් මගින්  $I_C$  හි දියාව පෙන්වීම සඳහා .....(01)

රත්නයක් මගින්  $R_1$  සහ  $R_2$  කුලින් ධාරාවේ දියාව පෙන්වීම සඳහා .....(01)

(c)(i)



සේ



.....(01)


(මෙම ලකුණ ලබාදීමට වෙනස් කරන ලද පරිපථය නිවැරදි පරිපථයක් විය යුතුය. තවද, සංදිය පසු නැඹුරු ආකාරයට දියෝගීය පාදම හා විමෝචකය අතර සම්බන්ධ කර ඇත්දීය පරිත්තා කරන්න.)

(ii) තැන,

ප්‍රකාශ දියෝගීය සම්බන්ධ කර ඇත්තේ පසු නැඹුරු ආකාරයට බැවින් එහි ප්‍රතිරෝධය  $R_2$  සමග සැසදීමේ දී ඉතා විශාල වේ ( $>> R_2$ ) .....(01)

(ප්‍රකාශ දියෝගීය B-E සන්ධිය සමග සමාන්තරගත වේ. එම නිසා එය B-E සන්ධිය හරහා සේලු ප්‍රතිරෝධය වෙනස් තොකරයි.)

(iii)



(1) බාරාවේ දිගාව්: දියෝගීක සාමාන්‍ය පෙර නැඹුරේදී බාරාව ගලන දිගාවට විරැද්‍යා දිගාවට අදින ලද රේතලයක් මගින් .....(01)

(2) පෙන්වා ඇතති පරිදි විමෝෂකයට සාපේක්ෂව පාදමෙහි හටගන්නා සාපුකෝණාසාකාර ලෝල්ටීයතා ස්ථානය .....(01)

පෙන්වා ඇතති පරිදි පොලවට සාපේක්ෂව සංග්‍රාහකයෙහි හටගන්නා සාපුකෝණාසාකාර ලෝල්ටීයතා ස්ථානය .....(01)

(තින් ඉරි තුළ පෙන්වා ඇති රුපසටහන් පරික්ෂකවරුන් සඳහා අමතර කරුණුය)

**එකුව: ලකුණු 15**

**10. (A) සොටියට සේ (B) සොටියට සේ පමිණව පිළිගුණ යෙදෙන්න.**


(A) එකතුව නිවියක් සිය මූල්‍යැත් ගෙයකි සහ නාභ කාමරුවල සිදු කෙරෙන සේදූම් කටයුතු අදහා 50 °C හි පවතින උණු රුජ පැයකට 100 kg යි පරිභෞහ්‍ය තාක්ෂණික නෑතිය. විදුලි මොයිලේරුවෙන් මින් රාජ්‍ය අභ්‍යන්තරයෙහි 70 °C හි ඇති උණු රුජ මොයිලේරුවෙන් මින් ඇති රුජ සමඟ මිශ්‍ර කර 50 °C හි ඇති රුජ නිපදවනු ලැබේ. රුජයේ විශිෂ්ට කාප ඩාරිතාව සහ යනාධිච්ච පිළිවෙළින්  $4200 \text{ J kg}^{-1} \text{ K}^{-1}$  සහ  $1000 \text{ kg m}^{-3}$  ලෙස ගන්න. සියලු 9 ගණනය සිරිෂ අදහා බාහිර පරිභෞහ්‍ය සිදු වන කාප පානිය හා මොයිලේරුවෙන් කාප ඩාරිතාව හෝජින්ය හැඳි උපකලුපනය කරන්න.

- $50^{\circ}\text{C}$  හි ඇති රුජ 100 kg යි නිපදවීමට මොයිලේරුවෙන් අවශ්‍ය වන  $70^{\circ}\text{C}$  හි පවතින උණු රුජ දැකන්වා ගණනය කරන්න.
- මොයිලේරුවේ ගැලපුම් කර ඇත්තේ ඉහත (a) හි ගණනය කළ  $70^{\circ}\text{C}$  හි පවතින උණු රුජ ප්‍රමාණය මොයිලේරුවෙන් ඉවතට ගෙනා එම ප්‍රමාණයම  $30^{\circ}\text{C}$  හි ඇති රුජයෙන් නැවත පිරිවු විට, මොයිලේරුවේ තුළ රුජයේ උණාධිච්ච මිශ්‍ර සූජා අවශ්‍ය ව වධා පැහැදු නොයන පරිදි ය. මෙම තාක්ෂණිය පුපුරුණීම අදහා මොයිලේරුවෙන් හිඹිය යුතු අවශ්‍ය ජල ඩාරිතාව (i) සිලේස්ජ්‍යම්වලින් හා (ii) ලිටර්ලින් ගණනය සැරන්න.
- දිවය ආරම්භයේ දී ඩාරිතාව ලෙස (b) හි ගණනය කළ රුජ දක්නන්දියට සමාන දක්නන්දියක් ඇති රුජ ප්‍රමාණයකින් මොයිලේරුවේ පුරවා විදුවෙන් තාපකයක් මිනින්  $30^{\circ}\text{C}$  සිට  $70^{\circ}\text{C}$  දක්වා නියෙන පිළුමාධිකින් රුන් කුරුණු ලැබේ. රුන් සිරිෂ පැයක දී ඔවුන් රුජය තැබුණු නම්, මෙම කාරුයය අදහා තාපකයක් සිඛිය යුතු ක්ෂමතාව ගණනය කරන්න.
- ඉහත (c) හි අදහන් ආකාරයට ම ආරම්භක රුන් සිරිෂ සිදුමෙන් පසු ඉහත (a) හි අවශ්‍යනාවට අනුව මොයිලේරුවෙන් ඉවතට ගේ උණු රුජට සිල්වි වන පරිදි  $30^{\circ}\text{C}$  හි ඇති රුජයෙන් නැවත පිරිවීම අවශ්‍ය සිදු කෙරේ. මොයිලේරුවේ ගැලපුම් කර ඇත්තේ පැයක කාලයක් තුළ මොයිලේරුවෙන් මධ්‍යනානු උණාධිච්ච මිශ්‍ර සූජා අවශ්‍ය වන තාපකයකින් තාපය පැවතන ආකාරයට ය. අවශ්‍ය වන, තුළු තාපකයෙන් සැම්මුවට ගණනය කරන්න.

$$10. (A) (a) 70^{\circ}\text{C} \text{ ඇති රුජ } \text{ රුජ ප්‍රමාණය} = m_H \text{ kg ලෙස ගනීමු }$$

$$30^{\circ}\text{C} \text{ ඇති සිසිල් රුජ ප්‍රමාණය} = m_C \text{ kg}$$

$$50^{\circ}\text{C} \text{ ඇති රුජ ප්‍රමාණය} \quad m = 100 \text{ kg}$$



$$70^{\circ}\text{C} \text{ ඇති රුජ } \text{ රුජ මිනින් පිටකළ තාපය, } Q_H = m_H C_w (70 - 50)$$

$$30^{\circ}\text{C} \text{ ඇති සිසිල් රුජ මිනින් ලබාගත් තාපය, } Q_C = m_C C_w (50 - 30)$$

(ප්‍රකාශන දෙකම නිවැරදි නම්).....(01)

$$Q_H = Q_C$$

$$m_H C_w (70 - 50) = m_C C_w (50 - 30) .....(01)$$

$$m_H = 100 - m_C \quad (m_C \text{ ඇතුළත ඇතුළතිය}). .....(01)$$

$$m_H = 50 \text{ kg} .....(01)$$



විකල්ප ක්‍රමය:

මූද්‍යෙනයේ උෂ්ණත්වය, උණු ජලයේ සහ සිසිල් ජලයේ උෂ්ණත්ව මැද පිහිටන බැවින් .....(01)  
අවශ්‍ය උණු ජලය ප්‍රමාණය සිසිල් ජලය ප්‍රමාණයට සමාන වේ.....(01)

$$m_H = \frac{100}{2} .....(01)$$

$$= 50 \text{ kg} .....(01)$$

(b) බොයිලේරුවේ අවම ජල ධාරිතාව  $= M \text{ kg}$  ලෙස ගනිමු.

$$70^{\circ}\text{C} \text{ ඇති } \text{ජලය මගින් පිටකල තාපය, } Q_H = (M - m_H) C_w (70 - 66) ....(01)$$

$$30^{\circ}\text{C} \text{ ඇති } \text{ජලය මගින් ලබාගත් තාපය, } Q_C = m_C C_w (66 - 30) ....(01)$$

$$Q_H = Q_C$$

$$(M - m_H) C_w (70 - 66) = m_C C_w (66 - 30)$$

$$(\text{ප්‍රකාශනය සමාන කිරීමට}) .....(01)$$

$$\text{අවම ධාරිතාව } M \text{ ලෙස හඳුනා ගැනීමට} .....(01)$$

$$(M - m_H) \times 4 = m_C \times 36$$

$$M = 10 m_H$$

$$(i) \quad \text{ධාරිතාව කිලෝ ගේම් වලින් } M = 500 \text{ kg} .....(01)$$

$$(ii) \quad \text{ධාරිතාව ලීටර වලින් } = \frac{500 \text{ kg}}{10^3 \text{ kg m}^{-3}} \times 1000 = 500 \text{ liters. ....}(01)$$

$$(c) \text{ විද්‍යුත් තාපකයේ ක්ෂමතාව } P = \frac{M \times C_w \times (\theta_H - \theta_C)}{t} .....(01)$$

$$P = \frac{500 \times 4200 \times (70 - 30)}{60 \times 60} \quad (\text{නිවැරදි ආදේශයට}) .....(01)$$

$$P = 2.33 \times 10^4 \text{ W} \quad [(2.33 - 2.34) \times 10^4] \text{ W} .....(01)$$





ශ්‍රී ලංකා විශාල දෙපාර්තමේන්තුව

10. (B) (a) (i) A- ඇනෝචිය/ඉලක්කය  
B- කැනෝචිය/සුත්‍රිකාව/තාපකය

(A, B දෙකම නිවැරදි නම). ....(01)

(ii) D - සුත්‍රිකාව/තාපකයට ඡව සැපයුම

අරමුණ: තරමයන විමෝචනය මගින් ඉලෙක්ට්‍රොන නිපදවීමට.

(දෙකම නිවැරදි නම). ....(01)

(iii) C- අධි වෝල්ටීයතා (dc) ඡව සැපයුම

අරමුණ: කැනෝචිය සහ ඇනෝචිය අතර ඉලෙක්ට්‍රොන ත්වරණය කිරීම හෝ  
ඉලෙක්ට්‍රොනවල ගක්තිය වැඩි කිරීමට

(දෙකම නිවැරදි නම). ....(01)

(iv) ත්වරණය කළ/අධිගක්ති ඉලෙක්ට්‍රොන ඇනෝචිය/ඉලක්කය මත ගැටෙන විට  
X-කිරණ නිපදවයි. ....(01)

(v) ඉලෙක්ට්‍රොන වලට කැනෝචිය සහ ඇනෝචිය අතර වායු අණු සමග

ගැටුමකින්/එවායේ ගක්තිය අඩවිමකින් තොරව ගමන් කිරීමට හැකිය. හෝ

X-කිරණ නිපදවීමේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට. ....(01)

(නිවැරදි තර්ක සහිත සූනාත්මක පිළිතුරු සඳහාද මෙම ලක්ෂණ දෙන්න.)

(b) (i) උපරිම වාලක ගක්තිය,  $E = eV = e(100\ 000 \text{ V})$

$$E = 100 \text{ (keV)}. ....(01)$$

(ii) තාපය ලෙස හානිවේ හෝ ඇනෝචිය/ඉලක්කය රත් කරයි. ....(01)

(iii)  $E' = \frac{hc}{\lambda}$  (මිනැම ආකාරයක නිවැරදි සම්කරණයක්) හෝ

$$\lambda = \frac{6.6 \times 10^{-34} \times 3 \times 10^8}{50 \times 10^3 \times 1.6 \times 10^{-19}} .....(01)$$

$$\lambda = 2.48 \times 10^{-11} \text{ m} \quad [(2.47 - 2.48) \times 10^{-11}] \text{ m}. ....(01)$$

**10. (B) (a) (i)** A- ඇනෝචිය/ඉලක්කය  
B- කැනෝචිය/පුත්‍රිකාව/තාපකය

(A, B දෙකම නිවැරදි නම).....(01)

(ii) D - පුත්‍රිකාව/තාපකයට ඡව සැපයුම

අරමුණ: තරමයන විමෝචනය මගින් ඉලෙක්ට්‍රොන් නිපදවීමට.

(දෙකම නිවැරදි නම).....(01)

(iii) C- අධි චෝල්‍රීයතා (dc) ඡව සැපයුම

අරමුණ: කැනෝචිය සහ ඇනෝචිය අතර ඉලෙක්ට්‍රොන් ත්වරණය කිරීම හෝ  
ඉලෙක්ට්‍රොන් වල ගක්තිය වැඩි කිරීමට

(දෙකම නිවැරදි නම).....(01)

(iv) ත්වරණය කළ/අධිගක්ති ඉලෙක්ට්‍රොන් ඇනෝචිය/ඉලක්කය මත ගැටෙන විට  
X-කිරණ නිපදවයි. ....(01)

(v) ඉලෙක්ට්‍රොන් වලට කැනෝචිය සහ ඇනෝචිය අතර වායු අණු සමග

ගැටුමකින්/එවායේ ගක්තිය අඩුවීමකින් තොරව ගමන් කිරීමට හැකිය. හෝ

X-කිරණ නිපදවීමේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට. .....(01)

(නිවැරදි තරක සහිත සානාත්මක පිළිතුරු සඳහාද මෙම ලකුණ දෙන්න.)

(b) (i) උපරිම වාලක ගක්තිය,  $E = eV = e(100\ 000 \text{ V})$

$$E = 100 \text{ (keV)}.....(01)$$

(ii) තාපය ලෙස භානිවේ **හෝ** ඇනෝචිය/ඉලක්කය රත් කරයි.....(01)

$$(iii) E' = \frac{hc}{\lambda} \quad (\text{මිනුම ආකාරයක නිවැරදි සම්කරණයක්}) \text{ හෝ}$$

$$\lambda = \frac{6.6 \times 10^{-34} \times 3 \times 10^8}{50 \times 10^3 \times 1.6 \times 10^{-19}} .....(01)$$

$$\lambda = 2.48 \times 10^{-11} \text{ m} \quad [(2.47 - 2.48) \times 10^{-11}] \text{ m}.....(01)$$



**A සෞඛ්‍ය- ව්‍යුහගත රචන**  
**ප්‍රයා ගත්ති ම පිළිබඳ මෙම ප්‍රාග්ධන ම සපයන්න.**  
 $(දුරුණ්‍යවල තැප්පනය, g = 10 \text{ N kg}^{-1})$

ඩීප්ල  
ස්ක්‍රීඩ  
වෘත්ත ප්‍රාග්ධන

1. සුරක්ෂා ප්‍රාග්ධනය හා විත කාරන පරික්ෂණය සිදු කිරීම මගින්, අනුමතිත හැඩියක් සහිත උක්නයය 60 g ප්‍රමාණයේ ඇති ගල් කැටුලුක උක්නයය  $M$  ශේරීමේ ඔබට පහසා ඇත. පරික්ෂණය සිදු කිරීම සඳහා ඔබට පහන සඳහන් අයිතම පමණක සපයා ඇත.



- $m (= 50 \text{ g})$  උක්නයය ඇති ප්‍රධානය
- මිටර කෝෂ්‍යවක්
- පිහිදාරයක් සහ සුදුසු ලි ඉටිවියක්
- නූල් කැබුලී

- (a) මෙම පරික්ෂණයේ පළමු පියවර ලෙස, පිහිදාරය මත මිටර කෝෂ්‍යව සංතුලනය කිරීමට ඔබට පවතා ඇත. මෙම පියවරෙහි අරමුණ කුමක් ද?
- .....


- (b) මබ පායාකයක් ගැනීමට මොහොතාකට පෙර, සංතුලන අවස්ථාව සඳහා සකසන ලද පරික්ෂණාත්මක ඇටුපුමෙහි රුප සටහනක් පහන පෙන්වා ඇති මෙය මත අදින්න. සංතුලන ලක්ෂණයේ සිට මතින ලද  $I_1$ , සහ  $I_2$  (වතා විශාල සංතුලන දිග  $I_1$  ලෙස ගන්න.) සංතුලන දිගවල් රුප සටහනෙන් නිවැරදි ව ලක්ෂණ කරන්න.

මෙශය

- (c) පදනම් සංතුලනය වි ඇති විට  $I_2$  සඳහා ප්‍රකාශනයක්  $m$ ,  $M$  සහ  $I_1$  ඇශ්වරෙන් ලියා දක්වන්න.
- .....
- .....

- (d) මෙම පරික්ෂණයේදී ඔබ ප්‍රස්ථාරයක් ඇදිය යුතු යැයි සිතන්න.  $I_1$  සහ  $I_2$  සඳහා වෙනස පායාක යුගලයක් ගැනීමේදී දැමු විට ම මිටර කෝෂ්‍යවේ කුමන ජ්‍යෙෂ්ඨය මබ පිහිදාරය මත තබන්නේ ද?
- .....

- (e)  $M$  උක්නයය ශේරීම සඳහා මබ විසින් (I) රුපයේ පෙන්වා ඇති ආකාරයේ ප්‍රස්ථාරයක් අදිනු ලැබුවේ යැයි සිතන්න.



[අනුත්මක පිටුව මෙතෙකුව]

(i) මෙම පරීක්ෂණයේදී  $l_1$  සහ  $l_2$  හි කුඩා අයයන් සඳහා පාඨාංක තොයෝතා ලෙස ඔබට පවතා ඇත. මෙයට හේතුව කුමක් ද?

.....  
.....  
.....

සෑම  
සිංහ  
මහල  
සාම්ප්‍රදායික

(ii) ප්‍රධානය මත හූ විමාන ම ගෝනු උක්තා දෙක තොරාගනීමින් (I) රුපයේදී ඇති ප්‍රධානයේ අනුකූලණය ගණනය කරන්න. තොරාගත් උක්තා දෙක රැක මගින් ප්‍රධානය මත පැහැදිලි ව ලැබු කළ යුතු ය.

.....  
.....  
.....

(iii) ගල් කැබැල්ල සකන්ධය  $M$ , කිලෝග්‍රැම වලින් ගණනය කරන්න.

.....  
.....  
.....

(f) ගල් කැබැල්ල යට ඉහත දී ඇති අනෙක් අධිකම පමණක් හාටින කර මිටර කෝෂුලෙහි  $m_1$  සකන්ධය සෙවීමට ද ඔබට පවතා ඇත. මෙම අවස්ථාව සඳහා හාටින කළ හැකි පරීක්ෂණයාත්මක ඇටුවුමක සැපු රුප සටහනක් පහත දී ඇති ඉඩිඩි අදින්න. මිටර කෝෂුලෙහි ඉරුත්ව නොත්ය  $C$  ලෙස පැහැදිලි ව ලැබු කළ යුතු ය.

2. නිවිතන් සිසිලන නියමය සත්‍යාපනය කිරීමට සහ දී ඇති ග්‍රවයක විශිෂ්ට තාප ධෘතිතාව සෙවීමට හාටින කළ හැකි පරීක්ෂණයාත්මක ඇටුවුමක රුපයේ පෙන්වා ඇත. එහි තැක්වලින් සඳු පියනක් සහිත කැලරිමිටරයක් සහ ම්න්පයක්, රත් තරන ලද ජලය, උණුස්වමානයක් සහ කැලරිමිටර ඇටුවුම එල්ලීම සඳහා ආධාරකයක් අවශ්‍ය වේ. මෙම ඇටුවුම විද්‍යාගාරයේ විවිත ජන්ලයක් අසල තාබා සම්මත පරීක්ෂණයේදී හාටින කරන සුම්පූර්ණ පරීක්ෂණයාත්මක තාබා සම්මත පරීක්ෂණයේදී හාටින කරන සුම්පූර්ණ පරීක්ෂණයාත්මක තාබා සියාපිළිවෙළක් අනුගමනය කරනු ලැබේ.


සෙමින් රේකාකාව හමන පුළුයක් ලැබෙන විවිත ජන්ලයක් අසල මෙම සෙමින් රේකාකාව හමන පුළුයක් ලැබෙන විවිත ජන්ලයක් අසල මෙම පරීක්ෂණය කිරීමේ වායිය වනුයේ, ඉහළ උණුස්වල් අන්තර්යන් සඳහා නිවිතන් සිසිලන නියමයේ විවිතාව එබර සත්‍යාපනය කළ හැකි විමධි.

(a) (i) නිවිතන් සිසිලන නියමය සත්‍යාපනය කිරීම සඳහා මෙම පරීක්ෂණයේදී ද ඔබ ලබා ගන්නා පාඨාංක මොනවා ද?

(1) .....

.....


(2) .....



[ගෙය වෙත පිටුව බලන්න]

- (ii) උපෙනුවලමානයේ පායාංකය සහ කැලෙක්මීමේ උපෙනුවය එක ම වප්ප වියවසනීයත්වයෙන් ඔබ උපක්ෂපනය කර ගැනීමට ඉඩ ලබා දෙන බව විසින් ගුෂු කළ යුතු පරීක්ෂණාත්මක සූයාපිළිවෙළ ඇමක් ද?

- (iii) නිරිජන් සිංහල නියමය සත්‍යාපනය කිරීම සඳහා ඔබ විසින් අදිනු ලබන ප්‍රස්ථාර දෙකකි දළ රුප සංහන ඇද දක්වන්න. අදාළ ඒකක සහිත ව අක්ෂ නියම ආකාරයට නම් කරන්න.



(b) ජලයට අදාළ පායාංක ගැනීමෙන් පසු, දෙන ලද ද්‍රව්‍යක විශිෂ්ට තාප බාරිතාව සෙවීමට ද්‍රව්‍ය සඳහා ද ඉහත (a) හි හාටිත කළ සූයාපිළිවෙළ ම නැවත සිදු කරනු ලැබේ.


(i) මෙම පරීක්ෂණය සඳහා (a) කොටසේ හාටිත කළ කැලෙක්මීමේ ම හාටිත කිරීමට ජේතුව කුමක් ද?

(ii) එක ම කැලෙක්මීමේ හාටිත කිරීමට අමතරව මෙම පරීක්ෂණයේදී සමාන ජල සහ ද්‍රව්‍ය පරිමාවක් හාටිත කිරීමට ජේතුව කුමක් ද?

(iii) මන්දිය සහ පියන සහිත කැලෙක්මීමේ ස්කන්ධය සහ විශිෂ්ට තාප බාරිතාව පිළිවෙළින්  $m$  හා  $s$  වේ. ද්‍රව්‍ය සමග කැලෙක්මීමේ තාපය හානිවීමේ මධ්‍යක ඕනෑම සහ උපෙනුවය සහ උපෙනුවය පහළ බැඳීමේ මධ්‍යක දක්වන්න.

(iv)  $m = 0.15 \text{ kg}$ ,  $s = 400 \text{ J kg}^{-1} \text{ K}^{-1}$  සහ  $m_1 = 0.25 \text{ kg}$  වේ. කිසියම් උපෙනුවට අන්තරයක දී ජලය සහිත කැලෙක්මීමේ තාපය හානිවීමේ මධ්‍යක ඕසුනාව  $90 \text{ J s}^{-1}$  බව සෞයා ගන්නා ලදී. එම උපෙනුවට අන්තරයේදී ම ද්‍රව්‍ය සහිත කැලෙක්මීමේ උපෙනුවය පහළ බැඳීමේ මධ්‍යක ඕසුනාව  $0.125 \text{ K s}^{-1}$  වේ. සෞයා ගන්නා ලදී. ද්‍රව්‍යයේ විශිෂ්ට තාප බාරිතාව  $s$ , සෞයන්න.


3. දිවතිමානයක් සහ සරපුලක් භාවිතයෙන් එක් මේනුමක් පමණක් ලබා ගෙන දී ඇති කම්බියක ඒකක දිගක ස්ක්‍රෑන්ස් ය සෙවීමෙන් පෙන්වන අති. දී ඇති කම්බිය සවිකර ඇති, පාසල් විද්‍යාතාරයේ භාවිත කරන සම්මත දිවතිමාන ඇටපුලමක් රුපයේ දැක්වා ඇති. කම්බිය  $T$  ආත්තියක් යටතේ  $A$  හා  $B$  සේනුව දෙක අතර ඇද ඇති. මෙම ඇටපුලමේ  $A$  සේනුව අවල වන අතර  $B$  සේනුව වලනය කළ හැකි ය.  $M$  හාර ස්ක්‍රෑන්ස් ය විවෘත කරමින් කම්බියේ ආත්තිය වෙනස් කළ හැකි ය. දත්තා  $f$  සංඛ්‍යාතයක් සහිත සරපුලක් ඔබට සපයා ඇත.



(a) මෙම පරීක්ෂණයේ දී සරපුලක් කම්පනය කිරීම නිසා අවට වාකයේ ඇති ව්‍යෙන්ස් සුමන ආකාරයේ කම්පන දී?

(b) ආත්තිය  $T$  වන ලෙස ඇදී කම්බියේ ඒකක දිගක ස්ක්‍රෑන්ස්  $m$  නම්, කම්බියේ ඇති වන තීරියක තර්ගවල වේගය  $v$  සඳහා ප්‍රකාශනයක්  $T$  හා  $m$  අපුරෙන් ලියා දක්වන්න.

(c) මෙම පරීක්ෂණයේ දී දෙන ලද සරපුල සමග මූලික සවරයෙන් අනුනාද වන කම්බියේ අනුනාද දිග (I) මැනීමට ඔබට තියෙන්ම ඇති. අනුනාද අවස්ථාව ලබා ගැනීමට රුපයේ පෙන්වා ඇති පරිදි කම්පනය කරන ලද සරපුලක් තැබීම (A), (B) සහ (C) නම් සුම තුනක් නිවිය හැකි බව සින්යයක් යෝජන කළේ ය.



$XY$  දිවතිමාන පෙට්ටියේ පැහැදිලියෙන් කොටසක් නිරූපණය කරයි.

(A) සරපුල  $XY$  ට ලම්බකව සහ  $XY$  සමග සපරුළව තැබීම

(B) සරපුල  $XY$  ට ලම්බකව  $XY$  සමග සපරුළ නොවන සේ අල්ලා සිටීම

(C) සරපුල ඇදී කම්බියට ඉහළින් අල්ලා සිටීම

අනුනාදය සඳහා උපරිම විස්තාරයක් ලබා ගැනීමට කම්පනය කරන ලද සරපුල තැබීමට ඔබ ඉහත සුම තුන අනුරෙන් නිනම් සුමය තෝරා ගෙන්නේ ද? [(A) හෝ (B) හෝ (C)]. වෙති තෝරීමට සේනුව දෙන්න.

(d) අනුනාද අවස්ථාව පරීක්ෂණයේමක ව අනාවරණය කර ගැනීමට මෙම පරීක්ෂණයේ දී ඔබ සාමාන්‍යයෙන් භාවිත කරන අනෙක් අධිකමය ලියා දක්වන්න.

(e) ප්‍රශ්නයම අනුනාද අවස්ථාව අනාවරණය කර ගැනීමට ඔබ අනුගමනය කරන ප්‍රධාන පරීක්ෂණයේමක පියවරවල් ලියා දක්වන්න.

(f)  $m$  සඳහා ප්‍රකාශනයක්  $f$ ,  $T$  අසුළුරෙන් ලබා ගන්න.


සංස්කීර්ණ මූලික ප්‍රාග්ධන ප්‍රතිච්චිත ප්‍රාග්ධන

(g) මෙම පරීක්ෂණයේදී මධ්‍යම ලැබුණු අනුතාද දිග කුඩා නම්, දී ඇති සරපුල සඳහා සැලකිය යුතු තරම් විශාල අනුතාද දිගක් ලබා ගැනීමට, මධ්‍ය ඉහත දිවත්මාන ඇටුවුම යෝගී ලෙස සකස් කර ගන්නේ කෙසේ ද?

(h)  $M = 3.2 \text{ kg}$  සහ  $f = 320 \text{ Hz}$  වන විට අනුතාද දිග  $25.0 \text{ cm}$  බව සෞයා ගන්නා ලදී. කම්බියේ රේකක දිගක සකස්යයි  $\text{kg m}^{-1}$  ව්‍යුත් සෞයන්න.

4. පෙන්වා ඇති (1) රුපයේ ඇටුවුම හාවිත කර  $V$  වේශ්ලේට්ටිටරයක අභ්‍යන්තර ප්‍රතිරෝධය  $r_0$  සෙවීම සඳහා පරීක්ෂණයක් සැපුලුම් කළ හැකි ය.

$E_0$  යනු, කිසියම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත කෝපයක වි.ගා.ව. වේ.  $R_0$  යනු අවල ප්‍රතිරෝධයක් ද  $R$  යනු  $X$  සහ  $Y$  හරහා සම්බන්ධ කර ඇති ප්‍රතිරෝධයක් ද වේ.  $A$  ඇම්ටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය තොගිණිය හැකි තරම් කුඩා බව උපක්ෂාපනය කරන්න.



(1) රුපය

(a) ඉහත (1) රුපයේ පෙන්වා ඇති පරිදි වේශ්ලේට්ටිටරය  $XY$  අතර සම්බන්ධ කළ විට,

(i)  $R$  සහ  $r_0$  ප්‍රතිරෝධ  $X$  සහ  $Y$  ලක්ෂා අතර පිහිට්තෙන් කෙසේ දැඩි පෙන්වීමට පරිපථ සංස්කන්ධ හාවිත කර අදාළ පරිපථ සෞයා පහත අදින්න.



(ii)  $X$  සහ  $Y$  අතර සමක ප්‍රතිරෝධය,  $R_{XY}$  සඳහා ප්‍රකාශනයක්  $r_0$  සහ  $R$  අසුළුරෙන් එයා දක්වන්න.


(b) වේශ්ලේට්ටිටරය දැන්  $R_{XY}$  ප්‍රතිරෝධය හරහා සම්බන්ධ කර ඇති ලෙස පෙන්න. මෙම තත්ත්වය යටතේ දී පෙශ්ලේට්ටිටරයේ පායාකය,  $R_{XY}$  හරහා සම්බන්ධ කරන ලද පරිපුරුණ වේශ්ලේට්ටිටරයක් මගින් දක්වන අගයට සමාන ද? (මඟ/නැත) මෙබේ පිළිකුර සාධාරණිකරණය කරන්න.

- (c) වෙශ්ලේමිටරයේ පාඨාංකය  $V$  දී ඇමිටරය හරහා ධාරාව  $I$  දී නම්,  $I$  සඳහා ප්‍රකාශනයක්  $V$ ,  $r_0$  සහ  $R$

සෑම  
මිශ්ප  
මෙහෙ  
තා පිශ්

- (d)  $y$ -අක්ෂයේහි  $\frac{I}{V}$  සහ  $x$ -අක්ෂයේහි  $\frac{1}{R}$  අතර ප්‍රස්ථාරයක් ඇදීම සඳහා (c) හි ප්‍රකාශනය තැවත සකසන්න.

- (e) ඉහත (d) හි දී බලාපොරොත්තු එන ප්‍රස්ථාරයේහි හැඩය පහත දී ඇති අක්ෂ පදනම් මත අදින්න.



- (f) ප්‍රස්ථාරයන් උකහා ගත් අදාළ තොරතුර සහ  $r_0$  අතර සම්බන්ධතාව දැක්වෙන ප්‍රකාශනයක් ලියා දැක්වන්න.

- (g) මබට විද්‍යාගාරයේ දී පරීක්ෂණයක් සිදු කර ඉහත (e) හි සඳහන් කළ ප්‍රස්ථාරය ඇදීමට පවතා ඇත්තම්,  $R$  සඳහා ඔබ හාටින කරන අයිතමය නම් කරන්න.

- (h)  $R_0$  ප්‍රතිරෝධය දැන් (1) රුපයේ දැක්වෙන පරිපථයෙන් ඉවත් කරන ලදායි සිතන්න.  $r_0 = 1000 \Omega$  ලෙස උපකළුපනය කරන්න. පහත සඳහන් වෙශ්ලේමිටරය විශාලත්වයන් සලකන්න.

- වෙශ්ලේමිටරයේ කියවීම ( $V_1$  යැයි කියමු)
- වෙශ්ලේමිටරය පරිපථයෙන් ඉවත් කළ විට  $XY$  හරහා ඇති එන පෙශ්ලේමිටරයාව ( $V_2$  යැයි කියමු)
- අභ්‍යන්තර ප්‍රතිරෝධය  $10 M\Omega$  එන සංඛ්‍යාක බෙශ්ලේමිටරයක් දැන්  $XY$  හරහා සම්බන්ධ කළහාන් බෙශ්ලේමිටරයේහි පාඨාංකය ( $V_3$  යැයි කියමු)

$E_0$ ,  $V_1$ ,  $V_2$  සහ  $V_3$ , ඒවායේ විශාලත්වයන් ආගේහානු ආකාරයට සිටින සේ ලියා දැක්වන්න.

\* \*



**LOL.lk**  
Learn Ordinary Level

# විභාග ඉලක්ක පහතුවෙන් ජයග්‍රන්ත පත්‍රිය විභාග ප්‍රශ්න පත්‍ර



- Past Papers
  - Model Papers
  - Resource Books
- for G.C.E O/L and A/L Exams



විභාග ඉලක්ක ජයග්‍රන්ත  
**Knowledge Bank**



**Master Guide**



Website  
**www.lol.lk**



**WWW.LOL.LK**



Whatsapp contact  
**+94 71 777 4440**



**Order via  
WhatsApp**

**071 777 4440**